

# සාම්ප්‍රදයික ආහාර වල රුප ගුණ

කරුණාදාස මූණ්ගම

මිනිනල මිතුරේ පරිසර පදනම

අපේ ගමේ ඉන්න වෙදු සිය මෙද පාර අපේ කතාඩහට විකනු වෙවිව විකනං හරිම වාසනා-වක් තමයි. කාලෝ කන්නේ නැතුව අපි කෙලින්ම උත්දැගෙ කතාව දිනාවට හැරෙමු.

ඉන්න ආයිබේවිං ඉතිං අද අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සාම්ප්‍රදයික ආහාර රටාවන් ගැන. රාභුලෝවාද සූත්‍රයේ දී “ සඩ්බි සත්තා ආහාරවිධීතිකා ” කියල වූද්ධ දේශනාවෙත් සඳහන්වෙනව කියලනේ කියන්නේ. කුසැගිනි රුපාව හැඳුනුහම ඔය මොනවා හරි ටිකක් ගිල දමල ඇල්වතුර ටිකක් බිල කල ද්‍රව්‍ය ගෙවන අපේ පොදු මහජනතාවට මේ කරා බහවලින් සත අලික්කාලකවත් සෙතක් වෙන්නේ නැත්තා මේ කතාවලට වැය කොරන කාලෝත් අපරාදේ. අපේම ජනයා සුද්දුව බැන බැන උගේ කෙරේමේ උජට් වඩා හොඳින් කොරන ගමන් දැන් ව්‍යක් විසක් නැතුව ආහාර ජාති හඳුන සුද්දුගේ බඩ කඳ පුරවන්න මහන්සී වෙන කාලෝක, වැහෙමන් නැත්තා දේශීය භාල් කිලෝ විකක් රුපියල් විකසිය ගානට විකිණෙන කාලෝක අපේම හුදී ජනයාගේ පහන් සංවේගය පතා කෙරෙන තවත් කතා දැමිල්ලක් නම් නෙමෙයි මේක.

නැම ද්‍රව්‍යකම කුසැගින්නේ 24000 ක් මිය පරලොව ඇදෙන ලේකෙක, අපේ රටේ ගොවිජනයා බුරුනු පිටින් වකුගැඩු මාරයාට බිම්වෙන යුගේක තමයි අපි මේ කරාඩහ කොරන්නේ. ඒකෙන් අපේ ජනයාට පුංචි හරි සෙතක් වෙන්නම සිනෑ. අන්න ඒ බලාපොරොත්තුව පිනේ තියාගෙන මගේ දරු පැටවුනේ අපි පොඩිඩික් කරා බහ කරල බලමු.

අපි ආහාරයක් ගන්නේ බඩකඳ පුරෝ ගන්න විතරක් නෙමෙයි කියන වික භැමෝම දැන්නවි. ඒන් ඇත්තරම සිද්ධ වෙන්නෙන් ඒක තමයි. ආහාරයෙන් අපි පස් මහා ගුණයන් ඉශ්ධ සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙවිව ජාතියක්. ආයුෂය, වර්ණය, සැපය, බලය, පෘෂ්ඨ කියන ඒ ගුණ පහ ආහාරයකින් අපිට ලැබෙන්න සිනෑ. ඒන් ඒ වික ගුණයක්වත් අද ආහාරවල තියෙනව ද කියන විකනං පොරස්නයක් තමයි.

ආයුෂ වැඩිවෙන්න නං අපේ කායික මානසික පේෂණය වගේම නිරෝගි කමත් යොහොන්න සිනි. අපේ පැරණි ආහාර රටාව හැඳිල තිබුණා ඒ විදිහට තමයි. ආහාරයට පේෂණය විතරක් නෙමෙයි ඔෂ්ඨයි ගුණයත් ඇතුළත් වෙන විදිහට සකක් කරල ගන්න සිනෑ කරන භැම දේම අපේ ගොවී බිමෙන් වටා පිටාවෙන් තිබුන. ඒ ගැන ගෙවිලියට ඒ කියන්නේ අපේ අම්මට ලොඩ දැනුමක් පරම්පරාවෙන්ම උරුම වෙලා තිබුන.

දැන් බලන්න අපේ ගමේ ගොවිමහන්තය වල් හබරල ගහේ මටු අලු අරගෙන දිය බහින්න කියල ඒක කෙලින් අතර හිටිවල ටික කාලයක් තියනවි. පස්සේ ගෙදර අම්ම සික අරගෙන හොඳුව පෙති ගහල නානප්‍රකාර දුරු වර්ග මිරස් හෙම දෙල අපුරු කිඛමක් හඳනවි. ගෙදර ඉන්න පොඩි විකාගේ ඉදාල භැමෝම මේකෙන් ටික ටික පිශන් වලට බෙදාල කන්න දෙනවි. මාසේකට විතර සැරයක් මේ කිඛම හඳනවි. මොකඳ වෙන්න බඩි තිබුවිවි ඔක්කොම අම්ල ගතියි තියෙන තරමක් ජන දුරාවයි ඔක්කොම ප්‍රවීවේල ඇරල බඩි අමුණම සහනයක් ගෙනත් දෙනවි.

ඉන්න ඔහොම ආහාර ජාති හඳන්න අපේ ගම්වල ගෙවිලියන්ට පුදුමාකාර දැනුමක් තිබුන. බැඳ්දෙ භැදෙන බැඳී දෙල් කඩාගෙන ඇව්වීල්ල පැවුලෙ කැවිරියන් වික්කම ඒව ගුද්ධකරල අරගෙන මැල්ලම් හඳනවි. හොඳුවම පැහැවිව අරගෙන මාල්ව හඳනවි. ඇට බැදාල ගන්නවි. ඔය රට කපු පරාදයි. ඒ මදිවට දෙල් ඇට වලින් තෙලක් තිදිනව වාතෙ අමාරුවට ගාන්න කියල.

ආවිවිගේ කිර හොද්ද තමයි හොද්ද. අද අපේ මහන්තුර කරා කොරන ඔය ජෙව විවිධත්වය ද මොකක්ද කියන වික ඔය කිර හොද්දෙන්ම බලා ගන්න පුළුවන්. අනෙ අම්මප ඒකට දන ජාති ටික.

රමිපෙ, කරපිංච, සුදුරු, මාදුරු, කොත්තමල්ල, කහ, උඩානාල්, රතුවැණු, සුදුවැණු, ගොරක වගේ ජාතිම විස්සකට වැඩියි. ඒක හැදිගාන හැරී බලන් ඉන්න ආසයි. අහල ගං හතකට සුවිද දැනෙනව. ඒකනේ අපේ රඛන් පදේකත් තියෙන්නේ "කිර හොද්ද නටයි. කරපිංච ඉදෙයි" කියල. කොස්ටිකක් තමිබල අරගෙන කිර හොද්දත් වික්ක කොටා බාන්න තියෙනවට නම් දිවිය ලෝක රහයි. ඒවෝම ගුණයි.

අපේ ගම් පළාත්වල පුරුද්දක් තිබුන උත් රෝගය වැළපුනොත් දෙන්නේ පතේල හොද්ද. ඔය මහත්තුරු දන්නවද දැන් ඔය නවීන විද්‍යාවෙනුත් හොයාගෙන තියෙනවනේ පතේලවල උත් අඩුකරන රසායනයක් තියෙනව කියල.

කොස් ඇටි ටිකම ගන්නකො. කොසුත් වික්ක කොස් ඇටත් දැලනේ තමිබන්නේ. විතකොටනේ ඒක තියම රස වින්නේ. එලුගට ඉතුරු කොස් ඇටි ටික අමුවෙන්ම ද්‍රව්‍යක් දෙකක් තුනක් හියාට පස්සේ මාල්ව උයන්න ගන්නව. ඒකත් කොට්ටිවර වෙනස් විදිහටද හැඳුවේ. පොතු ගුද්ධකරල මාල්ව උයනව. පොත්ත පිටින් තමිබල අරගෙන කළ පොල් මාල්ව හදුනව. පොත්ත ඇරල සිහින්ව ලියාගෙන ප්‍රූනවතුරේ දල තියල ඒක තෙත මාත්තු කරල අරගෙන තෙලේ බැඳුල මාල්වක් හදුනව. කොස් ඇටි තමිබල අරගෙන කට්ටලට වගේ දෙවල් හදුනව. තවත් ඉතුරු නං කොස් ඇටි මුල්ලක් ද ගන්නව. ඒක තමයි වැඩි කොස් ඇටි. කොස් වැඩි කාලට කොස් උතු දියේ තමිඩා ගන්නව. ඒව හොඳට වේලට දුමේ දල තියා ගන්නව. විඩින් විඩි ඒව වෙනස් වෙනස් විදි වලට ආහාරයට ගන්නව. කොස් ඇටත් තමිබල වේලගෙන ප්‍රූකොස් හද ගන්නව. අටු කොස් වලින් හදන මැල්ලම කොයිතරං රහදා? ඒව කොයි තරං ගුණදා? හිටපු ගමන් වැහි දැට කොස් ඇටි අරගෙන බැඳුල පොල්ද හකුරුදි වික්ක කොට්ට ගුරු හදුනව අතුරු පසක් විදිහට. මේ මොනව නැතත් බත් වෙනුවට කොස් ඇටි තමිබල කාල වේල පිරිමහ ගන්නව.

ඔය මං කිවිවේ වික පාතියක් ගැන. ඔය විදිහට ගමේ ගොඩී තිබිවිව අල ජාති, පළා ජාති, ව්‍යුවිල්, පළාතුරු, ගඩාගෙඩි, වගේ භුගක් දේවල් ආහාරයට ගත්ත. ඒවයින් ගතත් සිතත් දෙකම නිරෝගී උතා. යෝද බල යෝද ගක්තිය ලැබුන. කුළු හරකෙක් උතාත් අං දෙකෙන් අල්ලල පස්ස පැන්ත බිම අනින්න ඒ හයියෙන් ප්‍රූවන්ම තිබුන.

ඡන්න ඔය අල්ල පන්ත්ලේ මට තවත් දෙයක් මතක් උතා. ඒ තමයි සමනර වෙළාවට වැඩිකට ගියනම ටිකක් අසැල් මැල් ගතියෙන් ඉන්නව දැකින කොට් අනනවනේ " මොකද නිකං කැද බිල වගේ " කියල. ඔය උරුවෙළා දන්නවද ඒ කට්ටාවේ තේරුම. කැද කියන්නේ ඉක්මනින් දිරවන්න ප්‍රූවන් පේශ්ංශිය ආහාරයක්. ඉතිං පාසල් යන උරුවෙළා උරුවෙළා හොඳ කැද විදුරුවක් බිල ස්කේලෝට විනව. මේ කාල ලංකාවේ ටිකිර ප්‍රවලිත කරන කාලේ. දිවල් වෙන කොට උරුවෙළා බිපු කැද වික දිරවල බඩින්න දැනෙන්න ගන්නව බඩින්නට අසූමක් දෙකක් යනව. අන්න ඒ වෙළාවට ටිකිර වලට කත් ඇදුපු ගරාල ප්‍රමයින්ගෙන් අනනව " අදත් උමුල කැද බිලද ආවේ " කියල. ඉතිං කැද කියන්නේත් අපේ ආහාර රටාවේ වික් අංගයක්. ඒකත් විවිධයි. ලෙඩිඩ්ව දෙන කැද වර්ග වෙනයි. නිරෝගී ඔය බොන කැද වර්ග වෙනයි. කොළ කැද නිරෝගී ඔය බොන කොට මුළු කැද උතා ලෙඩිඩ්ව බොන්න දුන්න. කුරක්කන් කැද, මූං කැද, තිතුල්පිටි කැද, අරලුක් පිට (භුලංකිරිය) කැද, විවිධ අල වර්ග වෙන් හදුගත්ත කැද වගේ කැද පාතිම ගොඩක් තිබුක. ඒ අතරෙ තියෙන තවත් කැද වර්ගයක් තමයි කිර කැද. පොල් ගාල තේල් හිද ගන්න කොට තමයි කිර කැද හදුන්නේ. හැබැයි බුද්‍යාමුදුරුවෙන් කොසොල් මහ රුපුපුරුවන්ට දේශනා කරල තියෙනවනේ පාමණ දැන ආහාර ගන්න කියල. කිර කැදත් වැඩිපුර බිවිවාන් වැසිකිරියක් ගැටුව වෙළා ඉන්න වෙනව. ඒ කියන්නේ බඩියන්න පටන් ගන්නව. ඒ හින්ද ආහාරත් වික් වික් වික් ප්‍රමාණ වලින් තමයි ගතයුතු. ඒ දැනුමත් අපේ අයට තිබිඩ.

ඒ හින්ද හැම දේම වෙළාවට කළාවට ප්‍රමාණෙට ගන්න අපේ ඇත්තො දැන ගෙන කිටිය. කොයි තරම් ඒ ගැන දැන ගෙන හිරිය කියනවනම් උදේට්, ද්‍රවාලට හා රාත්‍රීයට වගේම ඒ අතර අතුරුපාස ගෙස ගත ගත සුතු දේවල් ඒ ඔය පළපුරුද්දේදෙන්ම දැන ගෙන කිටිය. කවද්‍යවත්ම රාත්‍රීයට කරවිල ආහාරයට විකතු කර ගත්තේ නැහැ. ඒ කියන්නේ රාත්‍රීයට නුසුදුසු ආහාර තව විදිහකින් කියනවනම් සෙම විඩන ආහාර මොනවද කියල ඒ ඔය දැනගෙන කිටිය. ඒ හින්දම ගෙඩ නොවී ඉන්නත් ඒ ඔය දැනගෙන කිටිය.

ආහාර කිසිවිටෙකත් අපතේ යටත්න ඔවුන් කටයුතු කළේ නැහැ. කොස් රික කාල ඉතිරි උනොත් ඒක වේලල දුමේ මල්ලක දුල තියා ගත්ත. ප්‍රහුමදුල් කියල තමයි විවිට කිවිටේ. බත් ඉතිරි උනොත් අභක වීසි කළේ නැහැ. වේලල තිබිඩ. පස්සේ වෙළාවක ඒක බැඳුල කිතුල් හකුරැත් වික්ක කොට්ඨ ගුල් හදුල රස කර කිට්ට. විහෙම නැත්ත් පත් පැනි දුල කැට. රෝ කාල ඉතිරිවෙන බත් රිකට වතුර විකක් දුල වහල තියල උන්දේට දියුත් හදුල ආහාරයට ගත්ත. අම්ල පිත්ත රෝගයට දිවිය ඔශ්චයක් ඒක. හැම ආහාරයක්ම ඒ විදිහට වෙනත් ආහාරයක් විදිහට හද ගත්න දැනුම ගමී ගැහැණු උදාවියට තිබුන.

එ් විතරක් නෙමෙයි. පිරිමින්ට පමණක් දිය යුතු ආහාර මොනව ද කියලත් පිරිමින්ට නොදිය යුතු ආහාර මොනව ද කියලත් එ් අය දැන ගෙන හිටිය. එ් වගේම තමයි ඒක අනෙක් පැන්තත්. දරුවන් වදන්න ඉන්න ගැඩිබර අම්මලට දෙන්න ඕනි මොනවද නොදෙන්න ඕනි මොනවද කියන වික ගැනත් ඔවුන්ට භෞද අවබෝධයක් තිබුන. දරුවෙක් වදුපු අම්මලට කිරී විරෝන්න දෙන්න ඕනි ආහාර මොනවද කියන වික ගැනත් ඔවුන්ට තිබුනේ ලොකු දැනීමක්.

ඉතිං දරුවෙන් දැං උම්මලත් වික්ක කතාවට සිහින් දැං භෞද්‍යම කරුවලත් වැරිල. රෝ කිස්ම වේල රාත්තිර හතට ඉස්සේල්ල ගත්ත් තියෙනව. විහෙනම් අදට මං නවතින්නං. හැමෝටම ආවඩා ආයුබෝ වේවා.

## තුළ ඇඟුල

සේමා නාරංගොඩි

බොරලයැස්ගමුව.

### අවශ්‍ය දුවස

- ❖ තුළ ගස් කිහිපයක්
- ❖ සුදුලිස්නු බික් කිහිපයක්
- ❖ රතුලිස්නු ගෙධි කිහිපයක්
- ❖ අමු මිරස් කරලක්
- ❖ ගම්මිරස් කුඩා
- ❖ තුනපහ කුඩා
- ❖ කහ කුඩා
- ❖ දියකිරී
- ❖ මිරිකිරී
- ❖ මුනු හා දෙහි

### සාදන ක්‍රමය

මුල්, මල් හා ඇට ඉවත්කරගත් තුළ ගස් භෞදින් සේදා දෙකට තුනට කපා වතුර ස්වල්පයක් තම්බාගත්ත ඉන්පසු මේරු කද කොටස ඉවත්කර ගලක දමා සිහින්ට අම්රාගත්ත (බෛලෙන්ඩිරයද භාවිතා කළ හැක) කපාගත් සුදුලිස්නු, රතුලිස්නු, අමුමිරස් මුනු, තුනපහ, කහ යන ගම්මිරස් කුඩා විකතුකර දියකිරී ස්වල්පයක් දමා ලිප තබා තැමිබුන පසුව තුළ තුළපයට මිරිකිරී විකතුකර භෞදින් නටවා ලිපෙන් බා ගත්ත. මෙයට දෙහි අඹුල් ස්වල්පයක්ද විකතු කරන්න. ආහාර අප්පානය සුවල් යන ආහාර ගත්තා අයට බත් සමඟ අනුහට කළහැකි ඔශ්චයි ගුණ ඇති රසවත් ව්‍යාජනයයි.